



THE HUE AND CRY.

ISSUED ON TUESDAYS AND FRIDAYS.

NOTICE.—Any person giving information leading to the apprehension of an offender, or to the discovery of stolen property, may be rewarded on the recommendation of the Inspector-General of Police. Any person found in possession of stolen articles is liable to prosecution. Applications for rewards for the capture of escaped convicts should be addressed to the Inspector-General of Prisons.

Applications for the capture of escaped convicts should be addressed to the Inspector of Prisons.

இறநவாளியைப் பிடித்தலே அல்லது கிருட்டிடமைகளை கண்டுபிடித்தலே ப்பற்றி அதில்கின்ற எவருக்கும் பொலிஸ் இன் ஸபெக்டர் ஜனரலின் து சிபாரிசன்பேரில் நன்கொடை கட்டகும். கிருட்டிடமைகளை வைத்திருப்பவருக்கு விரோதமாய் வழக்கு வைக்கப்படும். தப்பிப்போன மறியங்காரரைப் பிடித்தலுக்கு வெகுமதி மறியல் வீட்டு ஒன்றைப்பக்கர் ஜனரலிடம் கேட்டிப்பொற்றுக்கொள்ளலாம்.

WANTED BY THE POLICE.

MUNIANDY; charged with voluntarily causing hurt on September 30, 1893, at South Medacumbe estate, is a Tamil of the Pallea caste; religion, Hindu; age, about 30 years; height about 5 ft.; make, thin; complexion, light; nose and mouth, ordinary; teeth, well set; eyes, oval, black; hair, long, tied in a knot; wears full beard and moustaches; has smallpox marks on face, &c.; general residence, South Medacumbe estate; was keeping a woman named Carpai on the estate; he is known to all the kanganies and coolies of the estate. A warrant has been issued by the Police Magistrate, Nuwara Eliya, No. 7,827.

PROPERTY STOLEN.

ON September 20, 1893, from the owner's house at Karadewala, Galle: 3 dozen plates, 2 dozen saucers, 9 cups, 11 tumblers, 1 brass pot, 1 bras betel stand, 2 pairs of earrings, 1 string gold beads, 4 strings coral beads, 1 gold hairpin, 1 silver hairpin, 1 half-sized silk umbrella, 2 soman cloths, 1 crooked comb, 7 chintz cloths, 1 silk cloth, 2 pairs of buttons, 24 silver rings, 10 silver armlets, 1 silk sarong, 1 sarong, 11 jackets (female), 8 camboys, 3 white cloths, 1 gold ring. Owner, D. K. Cornelis.

On October 3, 1893, from the owner's house at Getambe, Peradeniya: Rs. 10 in cash, 1 gold necklace, 1 gold locket, 1 gold chain, 2 pairs of gold earings, 1 silver necklace, 1 silver locket, 1 silver hairpin, 1 string, coral beads, 1 red and white silk sarong, 1 silk handkerchief marked "C," 3 chintz cloths, 1 camboy, 1 white and brown camboy, 1 red camboy, 2 white coats marked "KOF," 1 Cannanore coat, 2 white cloths, 2 towels, 1 silver medal, 1 English-made tin box, 1 Savings Bank pass book, 1 deed No. 91, 1 small wooden watch case, 1 small sandalwood box. Owner, K. O. Fernando.

On October 6, 1893, from the owner's fowl-house at Carolina estate, Watawala : 7 ducks, 5 village fowls. Owner, Mr. W. Megginson.

LOST OR STOLEN.

ON September 29, 1893, from the owner's house at Tillicoultry : a white fox-terrier dog, has two black and red patches on face and one on back ; bob tail ; answers to the name " Bangamin." Owner, Muttaya Pulle.

LOST.

ON Sep'tember 13, 1893, at Kumbalwela: a mixed-breed brown calf bearing brandmarks ☽. ☽. ☽. Owner, D. T. de Silva Jayasekera.

පොලීසිසට ඩිජ්‍යුකාරණ අය.

සොරකම් කුරුණ්ව ගෙදනා.

වශ්‍ය 1893ක්ටු සැප්තැම්බර් මස 20 වෙනි දින ගාලුලේ කරදවල අධිකාරීයාගේ ගෙදර නිෂ්චි : පිහිටු දිනින් 3ද, පිරිසි දිනින් 2ද, කේරුප 9ද, කඩලෝරු 11ද, පිස්සල කළුගෙස් 1ද, පිස්සල හෙරුප 1ද, අරුණගොල ජේස්මු 2ද, රජරන් ඇවට්ලන්ද, කොරල් ඇවට්ලුල 4ද, රජරන් සුරු 1ද, රඳි කුරු 1ද, බාගේ කුඩා 1ද, සේමන් 2ද, ව්‍යකුප පාපා 1ද, එස්ස් රෙදේ 7ද, පටගෙරේ 1ද, බොන්ඩන් පේරු 2ද, රඳි මුද 24ද, රඳි වලු 1ද, ප්‍රවානෝන් 1ද, සයෙන් 1ද, තැවිට 11ද කම්බා 8ද, පුදුරෙදි 3ද, රජරන් මුද 1ද. අධිකාරීයා, ඩී. ඩේ. කොර්ඩ්නොට්.

වති 1893 ක්‍රි බෙක්ඩොම්බූ වස 3 වෙනි දින රේරදෙනියේ ගැටවේ අධිකාරයාගේ ගෙදර නිඛී : වුදලෙන් රුපියල් 1දේ, රජුරුන් මාලු 1දේ, රජුරුන් ලොකුව් 1දේ, රජුරුන් මාලු 1දේ, රජුරුන් ප්‍රාග්ලැල කුවිවම් 2දේ, රේමාලු 1දේ, රදි ලොකුව් 1දේ, රදි කුරු 1දේ, නොරල් පොටක්දා රතු සහ ප්‍රදාන පටකයෙන් 1දේ, “C” ඇස්ත රය උකුණු කරණලදී පටලේකුස්සු 1දේ, විභ්ඩ රේදි 3දේ, කම්බා 1දේ, සුදු සහ ඉමුරුපාට කම්බා 1දේ, රතු කම්බා 1දේ, “K.O.F.” ලොඩුකරණලදී ප්‍රදානව් 2දේ, කැබුලු ඇරු කොට්ඨාස 2දේ, ප්‍රදාන පැහැදිලි කන් 1දේ, රට සාදන දෙලුක් පෙවීම් 1දේ, සේවින්ස් බෑංචු ගුවේ පාස්සෙනාය් 1දේ, නොමිටර 91 දුරණ එල්පූ 1දේ, මිව්ලින් සාදනලදී ප්‍රථම එරලෝජ් පෙවීම් 1දේ, ප්‍රථම දෙනා තුවලින් සාදනලදී පෙවීම් 1දේ. අධිකාරයා, තෙව් විඛ්‍යාපිත.

වති 1893 කුට්ට තක්සේම්බූ වස 6 වෙනි දින වෘත්තල
කුරෝලියා වහ්නේදී: පාරුවේ: 7 ද, ගම්කුඩලේ
5 ද. අදහිකාරයා, එවිලිට. මැත්තන්සන් වහසුමාය.

**କୁଣିବେଶ୍ଵର ନୋହୋଟ୍ ଜ୍ଞାରକାଳିକାରଙ୍ଗେ
ଯେତ୍ରଭୁବନା.**

නැතිවෙන් සේදුනා.

වශී 1893 කුතු කුදාලෙහිම්බූ මඟ 13 වෙනි දින කුම්බල් වලදී: දී. දී. ගො. ත්‍රිවර්ත උරස් දෙව්නිහුන් දැඩිරු පාට වයෙහෙන්. අධිකිතාරයා, ඩී. එ. ද සිල්වා, ජය යේකර.

பொலிக்கு தேள்வையான ஆளின் விரக்குறிப்பு.

பெயர்-முனியாண்டி, காங்கா ஆண்டு பூட்டாகிமாசம் கு வ, தென்மேடக குமபிதோட்டத்தில் : வேணுமெ ந்ற படுகாடப்படுத்தினாலெனக குற்றஞ் சாட்டப்பட்ட வள், தமிழன், பள்ளன், இந்து சமையத்தவன், வயசு-கூ, உயரம-டி அடி, மெல்லிய-தேக்ம, பொதுசிறீம, மூக்கு வாய்-சாதாரணமானவன், நல்ல பற்கள், சீண்ட கண்கள், சீண்டமயிர், குடிமியாக கட்டப்பட்டிருக்க ரது, நிறைதாடியும் மேல்மீசையுமண்டு, அமபெத்தழே புகள முகத்திலிருக்கின்றன, பொதுவாய் வசிகுதிடமா-தென்மேடக்குமபிதோட்டம, கறப்பாயி என்றெருந்ததி யை வைப்பாட்டியாய் வைத்திருந்தவன், தோட்டத்தி வேயுள்ள கங்காணிமாருககும் கலிசனங்களுக்கும் அவன் கீத்தெரியும். விருந்து இலககம் ஏ,அஉள் (நவரே வியாப் பொலிசக்கோடு.

திருப்பட்டது.

குடிகள் ஆண்டி புரட்டாசிமாசம் २० வ, காவியைச் சேர்ந்த கரதவெளை என்னுமிடத்தில் சொந்தகாரரூபையீட்டிலிருந்து : பீங்கான் க்கு, பீரிஸ் உசு, கோ

ப்பை கு, வீதுறு கக, பித்தளைக்குடம் க, இவற்றிலே தட்டம் க, கருக்கன் சோடு உ, பொன் மணிக்கோர்வை க, பவள மணிக்கோர்வைகள் ச, பொற் கொண்டை-முள்ளுக, வெள்ளி கொண்டை முள்ளுக, சிறு பட்டு குடை க, சோமன் வேட்டி உ, வளையற்சிப்பு க, சிட்டுச்சிலை எ, பட்டுச்சிலை க, பட்டுச்சாரம் க, தெறி சோடு உ, வெள்ளி மோதிரம் உச, வெள்ளி வளையல் கு, சாரம் உ, பெண் கள் சட்டை கக, கம்பாயம் அ, வெள்ளை சிலை க, பொன் மோதிரம் க. சௌந்தகாரன், ம. கே. கொர்னிலியு.

காலை ஆண்டு ஜப்பானியர்கள் தேதி, பெறவேணியா வைச் சேர்ந்த கெற்றனபில் சொந்தக்காரருடைய வீட்டிலிருந்து : காசு ரூபா கடி, பொன அட்டியல் க, வெள்ளி பதக்கம் க, வெள்ளி செரங்கடை முள்ளு த, பவள மணிக்கோர்வை க, சிவப்பும் வெள்ளை நிறமுரான் பட்டி சாரம் க, “C.” என்று அடையாளம் போடப்பட்ட பட்டி சுக்கம் க, சிட்டிச் சீலை க, கம்பாயம், வெனாமங் கலாண் கம்பாயம் க, சிவப்பு கம்பாயம் க, “K.O.F.” என்று அடையாளம் போடப்பட்ட வெள்ளை கோட்ட க, கனஜூர் கோட்ட க, வெள்ளை சீலை க, துவாலை க, வெள்ளி மெடல் க, கீர்மை தகரப் பெட்டி க, சேவிங்ஸ் வாங் கிப் பாஸ் புத்தகம் க, உறுதி க, கடியாரப் பெட்டி க, சந்தன மரப் பெட்டி க. சொந்தக்காரன், கே. ஒ. பார் (அ)ந் து.

காலை ஆண்டு ஜப்பக்மாசம் சு தேதி, வத்தவளையில் கழேவினால் தோட்டத்திலிருக்கும் சொந்தக்காரனுடைய கோழி வீட்டிலிருக்கு : தாரா எ, ஊர் கோழி நு. சொந்தக்காரன், மிகூற். டபிளிய. மெகிண்சன்.

திரு-ப்பட்டது அல்லது கெட்டுப்போனது.

காங்கர் ஆண்டு புரட்டாசிமாசம் உக்கவ, தில்லிக்கூட்டு
ரிறி என்னுமிடத்தில் சொந்தக்காரனுடைய வீட்டிலிரு
ந்து : கூழமூவான் வெள்ளை நாய் ஏ, அதின் முத்தீங்கில்
கறுப்பும் வெப்புநிறமுமான புள்ளிகளின்டும் முதுகில்
ஒன்றும் உண்டு, அதின் பெயர்-பங்காமின். சொந்தக
காரன், முத்தையாபிள்ளை.

கெட்டுப்போனது.

காலங்கள் ஆண்டு புரட்டாசிமாசம் கண் தேதி, குமபன் வெளையில் : “ டூ. டூ. கெய்.” என்று குறிசுடப்பட்ட செங்கல்மங்கல் சிறமான கண்ணுக்குட்டி க. சொந்தகாரன், டி. ரி. டி. சில்வா ஜெயசேகர.

Police Office,
Colombo, October 16, 1893.

L. HOLLAND,
for F. R. ELLIS,
Acting Inspector-General of Police